



දුරස්ථ හා අධ්‍යාපන ඒකකය - රුහුණ විශ්වවිද්‍යාලය
Distance and Continuing Education Unit – University of Ruhuna

ශාස්ත්‍රවේදී සාමාන්‍ය (බාහිර) උපාධි ප්‍රථම හාග 2013 පරීක්ෂණය - 2016 සැප්තැම්බර්
Bachelor of Arts General (External) Degree Part I 2013 Examination - September 2016

පාසා 2.2 - ව්‍යාකරණ හා අනිර්දිෂ්ට ග්‍රන්ථ
PAG 2.2 - Grammar and Unspecified Texts

කාලය පැය කුන යි
පළමුවන කොටසේ ප්‍රශ්න සියල්ලටත් දෙවන කොටසින් ප්‍රශ්න දෙකකටත් (02)
පිළිතුරු සපයන්න.

පළමු කොටස

01. සිංහලට පරිවර්තනය කරන්න.

| සෙයුයටුපි හිකක්වෙ පුරිසේ, සීඩං ගලෝර්යස, තස්ස එච්මස්ස: කිනෙනු බේ,
අහා, සීඩං ගලෝර්ම්, යනෙනු නාහා සංස්කා. ගලෝර්යසන්නි. තස්ස සංස්කා.
ගලෝර්යස. තස්ස එච්මස්ස: කිනෙනුබේ: අහා සංස්කා ගලෝර්ම්, යනෙනු නාහා
තිලෙකියාන්නි. සෞ, තිලෙකියා. තස්ස එච්මස්ස: කිනෙනු බේ, අහා දියෙ,
යනෙනු නාහා. තිසිදෙයාන්නි. සෞ, තිසිදෙයා. තස්ස එච්මස්ස: කිනෙනු බේ:
අහා තිසිනෙනා, යනෙනු නාහා. තිපැපේර්යාන්නි. සෞ, තිපැපේර්යා. එවා හි
සෞ හිකක්වෙ පුරිසේ, ඔලුරිකා. ඔලුරිකා ඉරියාප්‍රථම අහිතිවපේර්නි,¹ පූඩුම්
පූඩුම් ඉරියාප්‍රථම. කශයෙයා. එවැමෙව බේ, හිකක්වෙ තස්ස වේ හිකුවෙකා,
තෙස්මිටි විතකකානා. අසනී අම්තකිකාරු. ආපර්තිමා උසුප්රේනෙකාව
පාපකා අකුසලා විතකකා ජ්‍යුප්‍රකා. හිකාපිදෙසුපසංහිතාපි මොඩුරසංහිතාපි,
මතක හිකක්වෙ හිකුවානා තෙස්. විතකකානා. විතකකාසඩ්බ්‍රස්න්ස්නා.
මතකිකාත්‍යාපනා. තස්ස තෙස්. විතකකානා. විතකකාසඩ්බ්‍රස්න්ස්නා. මතකි
කාරෙතා, ගෙ රාපකා අකුසලා විතකකා ජ්‍යුප්‍රසංහිතාපි දෙසුප්‍රසංහිතාපි
මොඩුරසංහිතාපි, තෙ පැහිරාන්නි තෙ අභිජ්‍යා, ග්‍රැන්නි. ගෙස්. පාහානා
අභ්‍යන්තරමෙට විනුතා. සනන්ධියා සනන්ධියා එකොදී හොති සමාජයනි.

(ලකුණු 20 ප)

02. සිංහලට පරිවර්තනය කරන්න.

යො ලකාපනාගයු නා කළරාත් කොපා,
නා කුණුවින් සපුරිසේ කදවී,
කුදෙදාපි යො නාවිකරාත් ලකාපා.
ත් වේ තරු සමණ් ආපු ලොකේ.

උගනාදාරා යො සහනා එස්විත්
දෙනාතා තිපස් මිතපකාගාජනා,
ආභාරහෙතු නා කළරාත් පාපා.
ත් වේ තාරු සමණ් ආපු ලොකේ.

චිඩිං රත් වියරුත්තින් සඩඩා
නා වාලිකා හාසන් කිසුවී ලොකේ,
විඹුසනාටයුනා විරගනා මෙදුනාසමා
ත් වේ තාරු සමණ් ආපු ලොකේ.

පරිගුහා ලොහඳම්කුව සඩඩා
යො වේ පරිභූෂුය පරිධිපර්ත්ති,
දනාතා දීනකා අමමා නීරාපා.
ත් වේ තාරු සමණ් ආපු ලොකේ.

සඩඩාත් එතාත් පුහායිතාත්
නැහෙත් දුන්හායිතමන් කිසුවී,
යස්මිකුව එතාත් පත්වයිතාත්
අරාව නාභා පුස්ම සිතාත්,
වතුන් ධෙවුම් සමඟිගුතා.
ත් වේ තාරු සමණ් ආපු ලොකේ.

(ලකුණු 20 දි)

03. පාලියට පරිවර්තනය කරන්න.

බෝසතුන් මවිකසෙහි පිළිසිදගත් කෙනෙකිම එකවර දස දහසක් සක්වල කම්පා විය. සෙලුවිණි. දෙනිස් පෙරත්තිමිනි පහළවිණි. දස දහසක් සක්වල මහන් ආලෝකයක් පැතිරිණි. ඒ බෝසතුන්ගේ රු සපුව දකින්නට මෙන් අන්ධයේ ඇස් ලැබුහ. බිභිරෝ ගබඳ අදුහ. ගොඩවේ කරා කළහ. කුදා අයගේ කුදා ගතිය තැනිවිය. පිල්තු දෙපයින් ගමන් කළහ. සිරගත අය එයින් මිදුණුහ. සියලු අපායයන්හි ශිනි තිවුණි. ප්‍රේක යෝනියෙහි සා පිපාසා සංසිද්ධිණි. තිරිසන් සතුන්ට බයක් තොවිය. සියලුම සත්වයන්ගේ රෝග සුව විය. සියලුම සත්වයේ ප්‍රිය තෙපුල් ඇත්තෙක් වුහ. අශ්වයේ මිහිර හඩින් හේසාරාව තාද කළහ. ඇත්තු කුඩා නාද කළහ. සියලු තුරුයහාණ්ඩි සිය නාද මුදා හළහ. මිනිසුන් පැලැද සිටි ආහරණ එකිනෙක තොගැටීම තාද විය. සියලු දිකා පැහැපත් විය. හැම දෙනාටම සුව ගෙන දෙන සේ සිනිදු සිසිල් වාකය ගැමීය. අකල් වැසි තොවට පොලොවෙන් ජල ධාරා තැඟි ගලා හියේය. පක්ෂීනු අහස්ගමන අත්හළහ. ඇල දොල ගංගා නතර විය. මුහුදු ජලය මිහිර විය. ගොඩ බිම සැම තැනු පස්වන් මලින් වැසිණි. එකෙනෙහි ගොඩබිම සියලු මල් පිපුණි. ගස් කදෙහි පිපෙන මල් ද අත්වල පිපෙන මල් ද වැල්වල පිපෙන මල් ද පිපුණි. පොලොවෙහි ගල්කලා බිඳ එක එකක් මත්තෙහි සත සත සිටින සේ දණ්ඩපුම පිපුණි. අහසෙහි එල්බෙන පිපුම ද පිපුණි. හාත්පස මල්වැසි වැටුණි.

(ලකුණු 20 දි)

දෙවන කොටස

04. පාලි ව්‍යාකරණ සම්ප්‍රදායයන් හඳුන්වා ක්‍රිච්චයන ව්‍යාකරණ සම්ප්‍රදායයේ සූචිතෝත්ත්වය පෙන්වා දෙන්න.
05. දුතියා විහක්තිය හඳුන්වා එහි විහක්ති ප්‍රයෝග සනිද්ධීකාව පැහැදිලි කරන්න.
06. පාලි විශේෂණ විශේෂා ප්‍රශ්න උදාහරණ සහිතව විස්තර කරන්න.
07. බහුබිඛි සමාසය නිදසුන් දෙමින් පහදන්න.
08. පහත සඳහන් සූත්‍ර උදාහරණ සහිතව පැහැදිලි කරන්න.
 - i. යවමදනකරුවාගමා
 - ii. පරද්වෙහාවා උානෙ
 - iii. මුසර
 - iv. අනුපදිච්චානා වූත්තයාගතා

(ලකුණු 20 බැඩිනි)
